


23

විජය අසමානතා



මෙම පාඨම අධ්‍යාපනය කිරීමෙන් ඔබට,

- ↳ $ax \geq b$, $a \neq 0$ ආකාරයේ අසමානතා විසඳීමට,
- ↳ $ax \leq b$, $a \neq 0$ ආකාරයේ අසමානතා විසඳීමට,
- ↳ $ax + b > c$ හා $ax + b \geq c$ ආකාරයේ අසමානතා විසදා නිඩිලමය විසඳුම් කළකය ලිවීමට,
- ↳ $ax + b < c$ හා $ax + b \leq c$ ආකාරයේ අසමානතා විසදා නිඩිලමය විසඳුම් කළකය ලිවීමට,
- ↳ $ax + b \leq cx + d$ ආකාරයේ අසමානතා විසදා නිඩිලමය විසඳුම් කළකය ලිවීමට,
- ↳ $ax + b \leq cx + d \leq qx + e$ ආකාරයේ අසමානතාවල විසඳුම් ප්‍රාත්තර සංඛ්‍යා රේඛාවක නිරුපණය කිරීමට

හැකියාව ලැබේ.

අසමානතා පිළිබඳ මඟ මෙතෙක් ඉගෙන ගත් දේ නැවත මතකයට නගා ගැනීමට පහත පුනරික්ෂණ අභ්‍යාසවල යෙදෙන්න.



පුනරික්ෂණ අභ්‍යාසය

1. දී ඇති ප්‍රකාශන අසමානතා ලකුණු භාවිත කර නැවත ලියා දක්වන්න.

- x යනු 3ට සමාන හෝ 3ට වැඩි හෝ සංඛ්‍යාවකි.
- a , 3 ට අඩු වේ.
- b දත් සංඛ්‍යාවකි.
- a බ්‍රේෂ්ට හෝ බ්‍රේෂ්ටට අඩු සංඛ්‍යාවකි.

2. පහත අසමානතා ප්‍රකාශ කරන ආකාරය ලියා දක්වන්න.

- $x \geq 3$
- $a < -3$
- $y \leq 2$
- $x > 0$

3. පහත අසමානතා විසදා, සියලුම විසඳුම් සංඛ්‍යා රේඛාවක් මගින් නිරුපණය කරන්න.

- $x - 5 > 6$
- $x + 3 \geq 3$
- $x - 4 \leq 5$
- $x + 4 \geq 1$





23.1 $ax \geq b$ ආකාරයේ අසමානතා විසඳුම

අසමානතාවයක් ධන සංඛ්‍යාවකින් ගුණ කිරීම හෝ බෙදීම

නිදුසුන 1

$3x \geq 15$ යන අසමානතාවය විසඳා x ට ගත හැකි නිබුලමය විසඳුම් සංඛ්‍යා රේඛාවක් මත නිරුපණය කරන්න.

$$\frac{3x}{3} \geq \frac{15}{3} \quad (\text{දෙපසම } 3\text{න් බෙදු විට})$$

$$x \geq 5$$

3න් බෙදීම හේතුවෙන් අසමානතාවයෙහි වෙනසක් සිදු නොවේ.

x හි නිබුලමය විසඳුම් $\{5, 6, 7, 8, 9, \dots\}$ වේ.

මෙම විසඳුම් සංඛ්‍යා රේඛාවක් මත නිරුපණය කළ විට,



නිදුසුන 2

$$\frac{x}{2} \geq 4 \text{ අසමානතාවයේ නිබුලමය විසඳුම් සොයන්න.}$$

$$\frac{x}{2} \geq 4 \text{ අසමානතාවයේ දෙපසම } 2\text{න් ගුණ කළ විට, } x \geq 8$$

අසමානතාවයේ වෙනසක් නොවේ.

x හි නිබුලමය විසඳුම් $\{8, 9, 10, 11, \dots\}$ වේ.

සටහන

අසමානතාවයක් ධන සංඛ්‍යාවකින් ගුණ කළ විට හෝ බෙදු විට හෝ එම අසමානතාවයෙහි වෙනසක් සිදු නොවේ.

අසමානතාවක් සංණ සංඛ්‍යාවකින් ගුණ කිරීම හෝ බෙදීම

නිදුසුන 3

$$5 > 3 \text{ අසමානතාව සළකන්න.}$$

මෙම අසමානතාවයෙහි දකුණු පස ඇත්තේ 5 වේ. එය (-2) න් ගුණ කළ විට, $(-2) \times 5 = (-10)$ ලැබේ.

මෙම අසමානතාවයෙහි වම් පස ඇත්තේ 3 වේ. එය (-2) න් ගුණ කළ විට, $(-2) \times 3 = (-6)$ ලැබේ.

එමෙහි උග්‍රය ප්‍රතිච්‍රිත විට වඩා විශාල සංඛ්‍යාව වන්නේ (-6) වේ. එය $(-10) < (-6)$ ලෙස උග්‍රය යුතු ය.

එමෙහි උග්‍රය ප්‍රතිච්‍රිත විට වඩා විශාල සංඛ්‍යාවකින් අසමානතාවයක් ගුණ කළ විට එම අසමානතාවයේ දකුණු ප්‍රතිච්‍රිත වන බවයි. (එනම් $-5 < -3$)





නිදුසුන 4

$8 > 6$ අසමානතාව සලකන්න.

මෙම අසමානතාවයෙහි දකුණු පස ඇත්තේ 8 වේ. එය (-2) න් බෙදු විට,
 $\frac{8}{-2} = (-4)$ ලැබේ.

මෙම අසමානතාවයෙහි වම් පස ඇත්තේ 6 වේ. එය (-2) න් බෙදු විට,
 $\frac{6}{-2} = (-3)$ ලැබේ.

එමෙහි ලැබෙන (-4) සහ (-3) සැලකු විට වඩා විශාල සංඛ්‍යාව වන්නේ (-3) වේ. එය
 $(-4) < (-3)$ ලෙස ලිවිය යුතු ය.

ඒ අනුව පෙනී යන්නේ සාර්ථක සංඛ්‍යාවකින් අසමානතාවයක් බෙදු විට එම අසමානතාවයේ ලකුණ ප්‍රතිච්චිත වන බවයි.

නිදුසුන 5

$-9 < -6$ අසමානතාව සලකන්න.

මෙම අසමානතාවයෙහි දකුණු පස ඇත්තේ (-9) වේ. එය (-3) න් ගුණ කළ විට,
 $(-3) \times (-9) = 27$ ලැබේ.

මෙම අසමානතාවයෙහි වම් පස ඇත්තේ (-6) වේ. එය (-3) න් ගුණ කළ විට,
 $(-3) \times (-6) = 18$ ලැබේ.

එමෙහි ලැබෙන 27 සහ 18 සැලකු විට වඩා විශාල සංඛ්‍යාව වන්නේ 27 වේ. එය
 $27 > 18$ ලෙස ලිවිය යුතු ය.

ඒ අනුව පෙනී යන්නේ සාර්ථක සංඛ්‍යා සහිත අසමානතාවයක් සාර්ථක සංඛ්‍යාකින් ගුණ කළ
විට එම අසමානතාවයේ ලකුණ ප්‍රතිච්චිත වන බවයි.

නිදුසුන 6

$-9 < -6$ අසමානතාව සලකන්න.

මෙම අසමානතාවයෙහි දකුණු පස ඇත්තේ (-9) වේ. එය (-3) න් බෙදු විට,
 $\frac{-9}{-3} = 3$ ලැබේ.

මෙම අසමානතාවයෙහි වම් පස ඇත්තේ (-6) වේ. එය (-3) න් බෙදු විට,
 $\frac{-6}{-3} = 2$ ලැබේ.


එමෙහි ලැබෙන 3 සහ 2 සැලකු විට වඩා විශාල සංඛ්‍යාව වන්නේ 3 වේ. එය
 $3 > 2$ ලෙස ලිවිය යුතු ය.

ඒ අනුව පෙනී යන්නේ සාර්ථක සංඛ්‍යා සහිත අසමානතාවයක් සාර්ථක සංඛ්‍යාකින් බෙදු විට
එම අසමානතාවයේ ලකුණ ප්‍රතිච්චිත වන බවයි.

සටහන

අසමානතාවක දෙපස ම සාර්ථක සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් හෝ බෙදීමෙන්
අසමානතාවයේ ලකුණ ප්‍රතිච්චිත වේ.





නිදුසින 7


$-6x \geq 12$ අසමානතාවය විසඳා x ට ගත හැකි නිඩ්ලමය විසඳුම් සංඛ්‍යා රේඛාවක දක්වන්න.

$$-6x \geq 12$$

$$\frac{-6x}{-6} \leq \frac{12}{-6} \quad (-න් බෙදු විට)$$

$$x \leq -2 \quad (-න් බෙදු විට අසමානතා ලකුණ වෙනස් වේ.)$$

$x \leq -2$ විසඳුම් පහත පරිදි වේ.



සටහන

ඉදිරිපත් කරනු ලබන ගැටුලුවේ නිඩ්ලමය විසඳුම් විමසා නොමැති අවස්ථාවක පිළිතුරු ලෙස තාක්වික සංඛ්‍යා ගත යුතු වේ.

නිදුසින 8


$-2x \geq 1$ අසමානතාවය විසඳා x ට ගත හැකි විසඳුම් සංඛ්‍යා රේඛාවක් මත නිරුපණය කරන්න.

$$-2x \geq 1$$

$$\frac{-2x}{-2} \leq \frac{1}{-2} \quad (\text{දෙපස } 0 - 2\text{න් බෙදීමෙන්})$$

$$x \leq -\frac{1}{2}$$

මෙහි x ට ගත හැකි අගයන් සංඛ්‍යා රේඛාවක් මත නිරුපණය කළ විට,



23.1 අභ්‍යාසය

1. පහත දැක්වෙන අසමානතා විසඳා x ට ගත හැකි විසඳුම් සංඛ්‍යා රේඛාවක් මත නිරුපණය කරන්න.

(i) $4x \leq 8$

(ii) $-3x \geq 12$


(iii) $-10x \geq -5$

(iv) $-6x \leq -15$

(v) $-8x \geq 36$

2. ඉහත ගැටුලුවහි දී ඇති සියලුම අසමානතා සඳහා නිඩ්ලමය විසඳුම් ලියා එච්චා සංඛ්‍යා රේඛාවක් මත නිරුපණය කරන්න.





23.2 $ax + b \geq c$ ආකාරයේ අසමානතා විසඳීම

නිදුස්‍යන 1

$5x + 6 \geq 11$ අසමානතාවය විසඳා x ට ගත හැකි නිවිලමය විසඳුම් සංඛ්‍යා රේඛාවක් මත නිරුපණය කරන්න.

$$5x + 6 \geq 11$$

$$5x + 6 - 6 \geq 11 - 6 \quad (\text{දෙපසින් ම කේ අඩු කිරීමෙන්})$$

$$5x \geq 5$$

$$\frac{5x}{5} \geq \frac{5}{5} \quad (\text{දෙපස ම } 5\text{න් බෙදීමෙන්})$$

$$x \geq 1$$

ඒ අනුව විසඳුම් වන්නේ 1 ට විශාල හෝ සමාන සියලු තාත්වික සංඛ්‍යා වූව ද නිවිලමය විසඳුම් යන්න සඳහන් කර ඇති නිසා විසඳුම් වන්නේ 1 ට විශාල හෝ සමාන නිවිල වේ. එනම්, $1, 2, 3, \dots$ ආදි සංඛ්‍යා වේ. විසඳුම් කුළකය = $\{1, 2, 3, \dots\}$ වේ.

මෙම විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරුපණය කළ විට,



නිදුස්‍යන 2

$11 - 4x \geq 3$ අසමානතාවය විසඳා x ට ගත හැකි නිවිලමය විසඳුම් සංඛ්‍යා රේඛාවක් මත නිරුපණය කරන්න.

$$11 - 4x \geq 3$$

$$11 - 11 - 4x \geq 3 - 11 \quad (\text{දෙපසින් ම } 11\text{ක් අඩු කිරීමෙන්)$$


$$-4x \geq -8$$


$$\frac{-4x}{-4} \leq \frac{-8}{-4} \quad (\text{දෙපස ම } -4\text{න් බෙදු විට})$$

$$x \leq 2$$

\therefore විසඳුම් කුළකය $\{2, 1, 0, -1, -2, \dots\}$ වේ.

මෙම විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරුපණය කළ විට,





23.3 $ax + b \leq c$ ආකාරයේ අසමානතා විසඳුම

නිදියුහා 1

$4a - 3 \leq 17$ අසමානතාවය විසඳා x ට ගත හැකි නිඩ්ලමය විසඳුම් සංඛ්‍යා රේඛාවක දක්වන්න.

$$4a - 3 + 3 \leq 17 + 3 \quad (\text{දෙපසට ම } 3\text{ක් එකතු කිරීමෙන්})$$

$$4a \leq 20$$

$$\frac{4a}{4} \leq \frac{20}{4} \quad (\text{දෙපස ම } 4\text{න් බෙදීමෙන්})$$

$$a \leq 5$$

අසමානතාවයේ විසඳුම් වන්නේ 5ට අඩු හෝ සමාන සියලුම තාත්චික සංඛ්‍යා වේ.
නිඩ්ලමය විසඳුම් වන්නේ 5ට අඩු හෝ සමාන සියලුම නිඩ්ලයි.

එනම්, $\{5, 4, 3, 2, 1, 0, -1, -2, \dots\}$ වේ.

මෙම නිඩ්ලමය විසඳුම් සංඛ්‍යා රේඛාවේ නිරුපණය කළ විට,



නිදියුහා 2

$-5x - 8 \leq 2$ අසමානතාවය විසඳා x ට ගත හැකි නිඩ්ලමය විසඳුම් සංඛ්‍යා රේඛාවක දක්වන්න.

$$-5x - 8 + 8 \leq 2 + 8 \quad (\text{දෙපසට ම } 8\text{ක් එකතු කිරීමෙන්)$$

$$-5x \leq 10$$

$$\frac{-5x}{-5} \geq \frac{10}{-5} \quad (\text{දෙපස ම } -5\text{න් බෙදීමෙන්)$$

$$x \geq -2$$

අසමානතාවයෙහි විසඳුම් වන්නේ -2 ට වැඩි හෝ සමාන සියලුම තාත්චික සංඛ්‍යා වේ.
එය සංඛ්‍යා රේඛාවක නිරුපණය කළ විට,




මෙම අසමානතාවයෙහි නිඩ්ලමය විසඳුම් වන්නේ -2 ට වැඩි හෝ සමාන සියලුම නිඩ්ල වේ. එනම්;

$\{-2, -1, 0, 1, 2, 3, \dots\}$ වේ.

මෙම නිඩ්ලමය විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරුපණය කළ විට,





23.2 අභ්‍යාසය

1. පහත දැක්වෙන අසමානතා විසදා, විසඳුම් සංඛ්‍යා රේඛාවක් මත නිරුපණය කරන්න.

$$(i) 2x - 9 \geq 3$$

$$(ii) 5x + 7 \geq 12$$

$$(iii) 8x + 30 \leq 54$$

$$(iv) 3 - 2x \geq 9$$

$$(v) 5 - 2x \leq 3$$

$$(vi) 5x + 1 \leq 11$$

$$(vii) \frac{x}{-2} + 3 \leq 5$$

$$(viii) \frac{5x}{6} + 4 \geq 14$$

$$(ix) \frac{x}{2} + 5 \leq 7$$

$$(x) \frac{1}{5}x - 1 < 0$$

2. ඉහත අසමානතාවල නිඩ්ලමය විසඳුම් සංඛ්‍යා රේඛාවක් මත වෙන වෙන ම නිරුපණය කරන්න.

23.4 $ax + b \geq cx + d$ ආකාරයේ අසමානතා විසඳීම

නිදුසුන 1

$x + 8 \geq 7x + 14$ අසමානතාවය විසදා නිඩ්ලමය විසඳුම් සංඛ්‍යා රේඛාවක් මත නිරුපණය කරන්න.

$$x + 8 \geq 7x + 14$$

$$x + 8 - x \geq 7x + 14 - x \quad (\text{දෙපසින් ම } x \text{ අඩු කිරීමෙන්})$$

$$8 \geq 6x + 14$$

$$8 - 14 \geq 6x + 14 - 14 \quad (\text{දෙපසින් ම } 14 \text{ක් අඩු කිරීමෙන්)$$

$$-6 \geq 6x$$


$$\frac{-6}{6} \geq \frac{6x}{6}$$

(දෙපස ම නේ බෙදීමෙන්)

$$-1 \geq x$$

\therefore නිඩ්ලමය විසඳුම් කුලකය වන්නේ $\{-1, -2, -3, \dots\}$ වේ.

මෙම නිඩ්ලමය විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරුපණය කළ විට,



නිදුසුන 2

$5x - 14 \leq 9x + 4$ අසමානතාවයේ විසඳුම් සංඛ්‍යා රේඛාවක් මත නිරුපණය කරන්න.

$$5x - 14 \leq 9x + 4$$


$$5x - 14 - 5x \leq 9x + 4 - 5x \quad (\text{දෙපසින් ම } 5x \text{ අඩු කිරීමෙන්)$$

$$-14 \leq 4x + 4$$

$$-14 - 4 \leq 4x + 4 - 4 \quad (\text{දෙපසින්ම } 4 \text{ක් අඩු කිරීමෙන්)$$

$$-18 \leq 4x$$





$$\frac{-18}{4} \leq \frac{4x}{4}$$

(4න් බේඛීමෙන්)


$$\frac{-9}{2} \leq x$$

$$-4\frac{1}{2} \leq x$$

$$-4.5 \leq x$$

විසඳුම් වන්නේ -4.5 ට වැඩි සියලුම තාත්වික සංඛ්‍යා වේ.

මෙය සංඛ්‍යා රේඛාවකින් නිරුපණය කළ විට,



නිදුසින 3

$2x + 3 \geq x + 5$ යන අසමානතාවයෙහි නිඩිලෝග විසඳුම් ලියන්න. එය සංඛ්‍යා රේඛාව මත නිරුපණය කරන්න.

$$2x + 3 \geq x + 5$$

$$2x + 3 - x \geq x + 5 - x \quad (\text{දෙපසින්ම } x \text{ අඩු කිරීමෙන්)$$

$$x + 3 \geq 5$$

$$x + 3 - 3 \geq 5 - 3 \quad (\text{දෙපසින්ම } 3 \text{ක් අඩු කිරීමෙන්)$$

$$x \geq 2$$

∴ නිඩිලෝග විසඳුම් කුලකය $\{2, 3, 4, 5, \dots\}$ වේ.

මෙම විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරුපණය කළ විට,



23.5 $ax + b \leq cx + d \leq qx + e$ ආකාරයේ අසමානතා

නිදුසින 1

$8 < 2x - 2 < 18$ අසමානතාව තාප්ත කරන විසඳුම් සොයා එය සංඛ්‍යා රේඛාවක් මත දක්වන්න.

$$8 < 2x - 2 < 18$$

මෙම අසමානතාව වෙන් වෙන් වශයෙන් සලකමු.





$$8 < 2x - 2$$

හා

$$2x - 2 < 18$$

$$8 + 2 < 2x - 2 + 2$$

$$2x - 2 + 2 < 18 + 2$$

$$10 < 2x$$

$$2x < 20$$

$$\frac{10}{2} < \frac{2x}{2}$$

$$x < 10$$

$$5 < x$$

මෙම අගයන් දෙක ම සම්බන්ධ කිරීමෙන්, $5 < x < 10$ වේ.

ඉහත විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරුපණය කළ විට,



ඉහත අසමානතාවය, $8 \leq 2x - 2 \leq 18$ ලෙස තිබුණි නම්, එහි විසඳුම්, $5 \leq x \leq 10$ ලෙස ලැබේ. එම විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරුපණය කළ විට,



23.3 අහඝාසය

1. පහත දැක්වෙන එක් එක් අසමානතාව විසඳා, එයට ගත හැකි සියලු විසඳුම් සංඛ්‍යා රේඛාවක් මත නිරුපණය කරන්න.

- | | | |
|----------------------------------|------------------------------------|-------------------------------|
| (i) $3x - 8 > x + 6$ | (ii) $4x + 5 < x + 11$ | (iii) $5x + 2 \geq 11 - 4x$ |
| (iv) $7x + 4 \geq 4x - 5$ | (v) $2x + 8 \geq 7x + 14$ | (vi) $-6x - 10 \leq 16x + 30$ |
| (vii) $4 - 2x \geq 2 - 4x$ | (viii) $5x - 12 \leq 9x + 4$ | |
| (ix) $\frac{6x + 4}{4} > 2x + 6$ | (x) $3x - 5 \leq \frac{2x - 4}{2}$ | |

2. පහත දැක්වෙන අසමානතාවල විසඳුම් ලබා ගෙන එම විසඳුම් සංඛ්‍යා රේඛාවක් මත දක්වන්න.

- | | |
|--|---|
| (i) $-2 < x + 3 < 7$ | (ii) $2x + 3 \leq 4x + 7 \leq 3x + 9$ |
| (iii) $5x - 3 \leq 6x - 2 \leq 5x + 2$ | (iv) $\frac{x}{2} + 1 \leq x + 6 \leq 3x - 6$ |

සාරාංශය

- ↳ අසමානතාවයක දෙපසම දන සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් හෝ බෙදීමෙන් හෝ අසමානතාවයෙහි වෙනසක් සිදු නොවේ.
- ↳ අසමානතාවක දෙපස ම සානු සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් හෝ බෙදීමෙන් අසමානතා ලකුණ ප්‍රතිච්චිත වේ.

